

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පරත්තන් කෙමිකල්ස් කම්පනි ලිමිටඩ් හි (“සමාගම”) 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ තිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්වධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාත්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>වගච්ඡා ක්ලෝරින් නැවත පිරවුම් ඒකකය මඟින් සිදු කරන බිලිවීන් දියර හා කෝස්ටික් සෝඩා දියර නිෂ්පාදනයට හා ක්ලෝරින් සිලින්ඩර වලට පිරවීමේ දී දැරීමට සිදුවන සියළු වියදම් නිෂ්පාදන පිරිවැයට ඇතුළත් විය යුතු වුවත් එකතුව රු.2,134,757 ක වියදම් පරිපාලන වියදම් තුළට ඇතුළත් කර තිබුණි.</p> | <p>2021 මූල්‍ය වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව</p> | <p>සමාගමේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැය නිවැරදිව ගණනය කළ යුතුය.</p> |

1.5.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|-------------------------------------|--|
| <p>(අ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) අංක 15 හි 9 වන වගන්තිය ප්‍රකාරව ආදායම් හඳුනාගත යුතු වුවත්, සමාගම විසින් 2018 ජනවාරි 01 වන දින අවලංගු කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) අංක 18 ප්‍රකාරව ආදායම හඳුනාගෙන ඇති බව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනයන්හි ගිණුම්කරණ ප්‍රතිපත්ති සටහන් අංක 4.12 මඟින් අනාවරණය කර තිබුණි.</p> | <p>2021 වර්ෂයේදී නිවැරදි කරන බව</p> | <p>මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතය ප්‍රකාරව ආදායම් හඳුනාගත යුතු අතර ඒබව ගිණුම් සටහන් මඟින් අනාවරණය කළ යුතුය.</p> |
| <p>(ආ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) අංක 09 හි 4.1.1 වගන්තිය ප්‍රකාරව මූල්‍ය සාධන පත්‍ර වර්ගීකරණය</p> | <p>2021 වර්ෂයේදී නිවැරදි කරන බව</p> | <p>ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |

කළ යුතු වුවත්, 2018 වර්ෂයේදී අවලංගු කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) අංක 39 ප්‍රකාරව මූල්‍ය සාධන පත්‍ර වර්ගීකරණය කළ බව සමාගම විසින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයන්හි ගිණුම්කරණ ප්‍රතිපත්ති අංක 4.4 මගින් අනාවරණය කර තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01හි 112 (ඇ) ඡේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශවල වෙනත් තැනක ඉදිරිපත් කර නැති එහෙත් ඒවා තේරුම් ගැනීමට අදාළ වන තොරතුරු සැපයිය යුතු වුවත්, කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කළුතර නාගොඩ කර්මාන්තපුරයේ අක්කර 2 ක භූමි ප්‍රමාණයක සමාගමේ ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යාම සඳහා වසර 50 ක බදු පදනම මත ලබාගෙන තිබූ අතර එම ඉඩම පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.

(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 හි 50 ඡේදය පරිදි වත්කමක ක්ෂය වන අගය එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා ක්‍රමානුකූල පදනමක් මත වෙන් කළ යුතු අතර, 34 වන ඡේදය පරිදි ප්‍රත්‍යාගණන වත්කමක සාධාරණ වටිනාකම එහි ධාරණ අගයෙන් ප්‍රමාණාත්මක ලෙස වෙනස් වන විට තවත් ප්‍රත්‍යාගණනයක් කිරීම අවශ්‍ය බව දක්වා තිබුණ ද, දැනට භාවිතා කරන සම්පූර්ණයෙන් ක්ෂය වී ඇති පිරිවැය රු.28,378,715ක් වන මෝටර් රථ 8ක් හා පිරිවැය රු.6,728,057 ක් වටිනා අයිතම 665ක් ප්‍රත්‍යාගණය කර නොතිබුණි.

2021 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශවලදී හෙළිදරව් කරන බව

ප්‍රමිතය ප්‍රකාරව හෙළිදරව් කිරීමට කටයුතු කළ යුතුය.

තක්සේරු දෙපාර්තමේන්තුව වෙත කිහිපවරක් දැනුවත් කළද දැනට පවතින සේවක හිඟය මත එම කාර්යය ඉටු කර දීමට නොහැකි බව ඔවුන් ආයතනය වෙත දන්වා ඇත.

ප්‍රත්‍යාගණනයක් සිදුකර ඒ අනුව ගිණුම් වලට අවශ්‍ය ගැලපීම් කළ යුතුය.

1.5.3 ගිණුම්කරණ ප්‍රතිපත්ති

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනයෙහි ගිණුම්කරණ ප්‍රතිපත්ති අංක 4.8 යටතේ සේවක ප්‍රතිලාභ (පාරිතෝෂිත දීමනා) ගණනය සිදු කරන ලද්දේ “Project Unit Credit Method” අනුව බව සඳහන් කර තිබුණ ද, සමාගම විසින් සේවක පාරිතෝෂිත ගණනය කර තිබුණේ පාරිතෝෂිත සූත්‍ර ක්‍රමය (Formula Method) අනුවය.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

2021 මූල්‍ය වර්ෂයේදී “Project Unit Credit Method” ක්‍රමය ගණනය කිරීමට කටයුතු කරන බව

නිර්දේශය

ගණනය කළ ක්‍රමය හෙළිදරව් කළ යුතුය.

1.5.4 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 හි 16 ඡේදය ප්‍රකාරව වත්කම කළමනාකාරිත්වය විසින් අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියා කරවිය හැකි තත්වයට ගෙන ඒමට සෘජුව අදාළ කළ හැකි පිරිවැය, පිරිවැය මූලිකාංග ලෙස සැලකිය යුතු වුවත්, වගවත්ත නැවත පිරවුම් ඒකකයේ (wagawaththa refilling unit) ඉදි කිරීම් කටයුතු සඳහා උපදේශන සේවා ලබා ගැනීම වෙනුවෙන් වර්ෂය තුළ දරන ලද රු.1,345,119ක වියදම වත්කමක් ලෙස හඳුනා නොගෙන වර්ෂයේ වියදමක් ලෙස කපා හැර තිබුණි. එම හේතුවෙන් වර්ෂයේ ලාභය රු.1,345,119කින් අඩු වී තිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

2021 මූල්‍ය වර්ෂයේදී මෙම වියදම වත්කමක් ලෙස නිවැරදි කිරීමට කටයුතු කරන බව

නිර්දේශය

වියදම් නිවැරදිව ගිණුම් ගත කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය

(අ) වසා දමා ඇති ආයතන 5කින් අයවිය යුතු රු.4,579,926ක් වූ ණය ශේෂ අයකර ගැනීමට හෝ අවශ්‍ය අනුමැතීන් ලබාගෙන පොත්වලින් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.

(අආ) තවමත් ක්‍රියාත්මක තත්වයේ පවතින ආයතන වෙනත් අයවිය යුතු ලෙස ගිණුම්වල දක්වා ඇති වසර 10කට වඩා පැරණි රු.5,052,627 ක් වූ ශේෂයන් අයකර ගැනීමට ආයතනය කටයුතු කර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

මෙම ශේෂයන් පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බව

අමාත්‍යාංශ ලේකම් හරහාද මෙම මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස ලිඛිතව දන්වා ඇති බව

නිර්දේශය

අවශ්‍ය අනුමැතීන් ලබාගෙන ගිණුම්වල ගැලපීම් කළ යුතුය.

ණය ශේෂයන් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.82,029,740ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.73,380,727ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.8,649,013ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට විකුණුම් ආදායම වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 අනුපාත විශ්ලේෂණය

| | 2020 | 2019 |
|-------------------|---------|-------------|
| ජංගම වත්කම් | 1:8.29% | 1:8.3 0% |
| දළ ලාභ අනුපාතය | 50.11% | 47.10 % |
| ශුද්ධ ලාභ අනුපාතය | 26.75% | 25.55 % |

ශුද්ධ ලාභ අනුපාතය වැඩි වීමට වර්ෂයේ විකුණුම් ආදායම වැඩි වීම හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

කෝස්ටික් සෝඩා ලයි සඳහා ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, කොස්ටික් සෝඩාවලට වටිනාකමක් එකතු කිරීම හා පරන්තන් කෙම්කල්ස් ආයතනයට දැනට ලබාගත නොහැකි වෙළඳපල වෙත ළඟා වීමේ අරමුණින් කෝස්ටික් සෝඩා දියර සෑදීමේ ව්‍යාපෘතිය 2015 දෙසැම්බර් 30 දින කළුතර නාගොඩ කර්මාන්තපුරයේ ආරම්භ කර 2016 අප්‍රේල් 25 දින වැඩ අවසන් කර තිබුණි. එසේ වුවද මෙම කෝස්ටික් සෝඩා දියර සකසන යන්ත්‍රය යකඩ වලින් සාදා තිබීම නිසා යකඩ හා කෝස්ටික් සෝඩා දියර ප්‍රතික්‍රියා කර යකඩ කෝස්ටික් සෝඩා ලයි සමඟ මිශ්‍ර වී ඒවා අලෙවි කිරීමට නොහැකි වීමෙන් ව්‍යාපෘතිය අතහැර දමා තිබුණි. මෙම කෝස්ටික් සෝඩා දියර යන්ත්‍රය සැකසීමට පෙර කෝස්ටික් සෝඩා පතුරු සමඟ යකඩ මිශ්‍ර වන බව අධ්‍යයනයකින් තොරව කටයුතු කිරීම නිසා ආයතනයට රු. 2,089,000 ක අලාභයක් සිදු වී තිබුණි. මෙම යන්ත්‍රය භාවිතා නොකිරීම හේතුවෙන් මළ බැඳීම් වලට ලක් වී තිබූ අතර සමහර කොටස් එම භූමියේ තැන තැන දමා දිරාපත්ව වල් බිහි වී තිබුණි. එසේම එම යන්ත්‍රය ගබඩා කර ඇති ගොඩනැගිල්ලද කිසිදු කාර්යයකට යොදා නොගෙන නිශ්කාර්යව පැවතුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

කොස්ටික් සෝඩා ලයි බලාගාරය පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කරන ලදී. ක්‍රියාවලියක වර්ධනය, එහි වෙනස් කිරීම්, ඇතැම් කොටස් ප්‍රති නිර්මාණය කිරීම, අසාර්ථක ඒකක ප්‍රතිස්ථාපනය කිරීම යනාදිය ඇතුළත් ක්‍රියාවලියක් වේ. බොහෝ ක්‍රියාවලි වැරදි ඉගෙනුම් ක්‍රියාවලි හරහා ගොස් ඇත.

නිර්දේශය

සිදුවී ඇති අලාභයන් වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය

1986 වසරේ සිට පරන්තන් නිෂ්පාදනාගාරයේ ක්ලෝරීන් නිෂ්පාදනය නවතා දැමීම හේතුවෙන් මෙරටට අවශ්‍ය කෝස්ටික් සෝඩා හා ක්ලෝරීන් මුළුමනින්ම ආනයනය මගින් සපුරාගෙන තිබුණි. පරන්තන්හි පිහිටා ඇති අක්කර 227 ක භූමියේ ක්ලෝරීන් නිෂ්පාදන කටයුතු සඳහා යන්ත්‍රාගාරයක් ස්ථාපිත කිරීමට 2016 වර්ෂයේ යෝජනා කර තිබූ අතර 2020 වර්ෂයේදී ශක්‍යතා අධ්‍යයනයක් හා පරිසර බලපෑම් තක්සේරුවක් කර ඒ වෙනුවෙන් පිළිවෙලින් රු.7,611,111 ක හා රු.2,116,750 ක වියදම් දරා තිබුණද යන්ත්‍රාගාරය ඉදිකිරීම් කටයුතු මේ දක්වා ආරම්භ කර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන් 6.14 ක මුදලක් ඇස්තමේන්තු කර ඇත. රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම අපේක්ෂා කළ අතර ඉතිරි මුදල රජයේ බැංකු වලින් ණය මගින් ලබා ගැනීමට බලාපොරොත්තු වේ. 2021 සහ 2022 ජාතික අයවැයෙන් රුපියල් බිලියන 02ක මුදලක් ඉල්ලා සිටි අතර කිසිදු මුදලක් ජාතික අයවැයෙන් ලබාදීමට මුදල් වෙන් වී නොමැත. එසේ හෙයින් පුද්ගලික අංශය සමඟ හවුල් කාරිත්වයකට යාම සඳහා සැලසුම් කරමින් පවතී.

නිර්දේශය

පරන්තන් කම්හලෙහි ක්ලෝරීන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

පරන්තන් කෙමිකල්ස් සමාගමේ අනුමත කාර්යය මණ්ඩලය 70 ක් වූ අතර තත්‍ය කාර්යය මණ්ඩලය 55 ක් විය. ඒ තුළ ඇතුළත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා විගණක යන තනතුරු 2019 වර්ෂයේ සිටද, සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) තනතුර 2013 වර්ෂයේ සිටද, පුරප්පාඩුව පැවතියද 2021 ඔක්තෝබර් 30 දින දක්වා අදාළ තනතුරු පිරවීමට සමාගම කටයුතු කර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

අදාළ තනතුරු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ඉල්ලා මේ වනවිට ලිපි ගණනාවක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව හා සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) තනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අමාත්‍යාංශ මට්ටමින් සිදු කරන බව

නිර්දේශය

පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

විගණන නිරීක්ෂණය

2015 සිට 2019 දක්වා වන වර්ෂයන්ට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

ඉදිරියේදී මෙම වාර්තා සභාගත කිරීමට කටයුතු කරන බව

නිර්දේශය

සෑම වසරක් සඳහා වූ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය.

4.2 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රගති වාර්තාව (progress Report) ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව ඉදිරිපත් කර නොතිබුණු අතර ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇතුළත් ව්‍යාපෘති 07ක් මෙම වර්ෂයේදී ක්‍රියාත්මක කර නොතිබුණි. එසේම පරන්තන්හි පිහිටා ඇති භූමියේ ක්ලෝරින් නිෂ්පාදන කටයුතු සඳහා කුඩා යන්ත්‍රාගාරයක් ස්ථාපිත කිරීම හා වගවත්ත ක්ලෝරින් ගබඩා සංකීර්ණ කටයුතු සිදු කිරීම යන ක්‍රියාකාරකම් සමාලෝචිත වර්ෂයේ සිදුකර ඇතත් ඒවා ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර නොතිබුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

මෙම තත්ත්වය 2022 වර්ෂය තුළදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.

නිර්දේශය

ක්‍රියාකාරී සැලැස්මට සියළු ක්‍රියාකාරකම් ඇතුළත් කළ යුතු අතර ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇතුළත් ව්‍යාපෘති ඉටුකිරීමට කටයුතු කළ යුතුය.